

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

01104 - මූල්‍ය ගණකාධිකරණය

ගිණුම්කරණ සහ ව්‍යාපාර සහතික පත්‍ර විභාගය - I

2014 සැප්තැම්බර්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

"ආ" කොටස

1.

4

2.

2

3.

3

4.

2

5.

4

6.

2

7.

1

8.

3

9.

2

10.

1

11.

3

12.

2

13.

2

14.

3

15.

3

16.

2

17.

2

18.

4

19.

3

20.

2

පිළිතුරු අංක. 01

(අ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන ගිණුම

(ලකුණු 08)

	රු. 000	රු. 000
අමුද්‍රව්‍ය මිලට ගැනුම්		3,600
2013 .04. 01 දිනට අමුද්‍රව්‍ය තොගය	530	
ආපසු එවුම්	50	
2014 .03. 01 දිනට අමුද්‍රව්‍ය තොගය	(320)	
ආපසු යැවුම්	(40)	220
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය		3,820
සෘජු වේතන		280
ප්‍රාරම්භික පිරිවැය		4,100
කම්හල් පොදු කාර්යය පිරිවැය		
යන්ත්‍ර ක්ෂය	80	
කම්හල් සේවකයන් සඳහා අතිකාල	763	
කම්හල් කුලී	165	$(240+60-80) \times 0.75$
චක්‍ර වැටුප්	2,200	$(2,610+50+75+15) \times 0.80$
ඇසුරුම් ද්‍රව්‍ය	120	140-20
විදුලිය	72	80×0.9
		3,400
නිෂ්පාදන පිරිවැය		7,500

(ආ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.

(ලකුණු 12)

	රු. 000	රු. 000	පෙරවැඩ
විකුණුම් අයහාරය		11,650	
විකුණුම් පිරිවැය		(7,620)	$700+7,500 - 540-40$
දළ ලාභය		4,030	
මොටර් රථය විකිණීමෙන් ලද ලාභය		40	$300 - (800-(420+120))$
		4,070	
පරිපාලන වියදම්			
ක්ෂය- කාර්යාල උපකරණ	350		
ක්ෂය- මෝටර් වාහනය	120		$(800-200) \times 20\%$
කාර්යාල නඩත්තු	625		
කාර්යාල කුලී	55		$240+60 - 80-165$
කාර්යාල වැටුප්	550		$2,610+125+15 - 2,200$
විදුලිය	8		$80-72$
දුරකථන ගාස්තු	28		
මෝටර් වාහන රක්ෂණය	34	(1,770)	
බෙදාහැරීමේ පිරිවැය ගාස්තු	1,200		$680+520$
අධිමාන ණය සඳහා වෙන්කිරීම	12		$600 \times 2\%$

බෙදාහරින ලද සාම්පල්වල පිරිවැය	40	(1,252)	
මූල්‍ය පිරිවැය			
ණය පොළී	48	(48)	
වර්ෂය සඳහා ලාභය		1,000	

(ඇ) 2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

(ලකුණු 10)

	Rs. 000
ජංගම නොවන වත්කම්	
දේපල, පිරිසිදු හා උපකරණ	840
ගොඩනැගිලි තැන්පතු	250
ජංගම වත්කම්	
තොග (320 + 540 + 20)	880
ලැබිය යුතු ගිණුම් (600 - 12)	588
කළින් ගෙවූ කුලී (20 x 4)	80
මුදල	578
මුළු වත්කම්	<u>3,216</u>
ස්කන්ධය හා වගකීම්	
ප්‍රාග්ධනය	1,000
රඳවාගත් ඉපයීම්	1,020
ජංගම නොවන වත්කම්	
බැංකු ණය	200
ජංගම වගකීම්	
ගෙවිය යුතු ගිණුම්	120
බැංකු ණය	100
බෙදාහැරීමේ පිරිවැය	520
වෙනත් උපවික වියදුම්	68
උපවික සේ.අ.අ. (50+75)	125
උපවික සේ.හා.අ.	15
ගෙවිය යුතු පොළී	48
මුළු ස්කන්ධය හා වගකීම්	<u>3,216</u>

පිළිතුරු අංක 02

(අ) වර්ෂය සඳහා ලාභය නිවැරදි කිරීම පෙන්වන ප්‍රකාශනය.

(ලකුණු 03)

	රු. 000	පෙරවැඩ
වර්ෂය සඳහා ලාභය	1,560	
ගොඩනැගිලි කෂය	(20)	
තොගය කපාහැරීම	(35)	275-240
භාණ්ඩ ගැනිලි	40	
දුරකථන ගාස්තු	(5)	
නිවැරදි කළ ලාභය	1,540	

(ආ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා හවුල්කරුවන් ගේ ප්‍රාග්ධන ගිණුම්

(ලකුණු 03)

ප්‍රාග්ධන ගිණුම් (රු. 000)	කමති	ලලනී	රමණි
ශේෂය ඉ/ගෙ	800	900	
මුදල්			600
උපකරණ			400
කීර්තිනාමය	50	50	(100)
ශේෂය ප/ගෙ	850	950	900

(ඇ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා හවුල්කරුවන් ගේ ජංගම ගිණුම්

(ලකුණු 05)

ජංගම ගිණුම් (රු. 000)	කමති	ලලනී
ශේෂය ඉ/ගෙ	90	50
වැටුප්	300	-
ප්‍රාග්ධනය මත පොලී	80	90
ගැනිලි - භාණ්ඩ		(40)
ගැනිලි - මුදල්	(200)	(100)
ප්‍රතිපූර්ණයන්	5	
ලාභ කොටස	535	535
ශේෂය ප/ගේ	810	535

	රු.'000	පෙරවැඩ
ජංගම නොවන වත්කම්		
ඉඩම් හා ගොඩනැගිල්ල	2,000	
ගොඩනැගිල්ල	1,380	1,400-20
උපකරණ	400	
	3,780	
ජංගම වත්කම්		
තොගය	240	
මුදල්	825	
	1,065	
මුළු වත්කම්	4,845	
ස්කන්ධය		
ප්‍රාග්ධන ගිණුම් - කමතී	850	
ප්‍රාග්ධන ගිණුම් - ලෙහි	950	
ප්‍රාග්ධන ගිණුම් - රමනී	900	
ප්‍රත්‍යාගමන සංචිත	800	
ජංගම ගිණුම් - කමතී	810	
ජංගම ගිණුම් - ලෙහි	535	
මුළු ස්කන්ධය	4,845	

සටහන්:

1. ප්‍රත්‍යාගමන සංචිත ගිණිකම	රු. 000
කමතී	400
ලෙහි	400

පිළිතුරු අංක 03

(අ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා සෙවන සංගමයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආදායම් ප්‍රකාශනය

(ලකුණු 04)

	රු. 000	රු. 000
වෛද්‍ය මධ්‍යස්ථානයේ ආදායම		1,800
අඩුකලා : විකුණුම් පිරිවැය		
බෙහෙත් සහ චිත්තන් ආරම්භක නොගය	1,050	
එකතුකලා - මිලට ගැනුම්	3,840	
අඩුකලා - බෙහෙත් සහ චිත්තන් අවසාන නොගය	(990)	
		(3,900)
දළ අලාභය		2,100
අඩුකලා : වෛද්‍ය මධ්‍යස්ථානයට ලැබුණු පරිත්‍යාග		<u>5,000</u>
		2,900
අඩුකලා : වියදම්		
වෛද්‍ය මධ්‍යස්ථානයේ වියදම්	4,400	
වැටුප් (සේ.අ.අ.සහ සේ.නා.අ. ඇතුළුව)	1,100	
ක්ෂය - වෛද්‍ය උපකරණ	<u>3,000</u>	
		<u>8,500</u>
වෛද්‍ය මධ්‍යස්ථානයේ අලාභය		5,600

(ආ) 2014 මාර්තු 31 දිනට සෙවන සංගමයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

(ලකුණු 08)

	රු. 000	රු. 000	පෙරවැඩ
දායක මුදල්	11,500		සටහන 01
සුභ පැතුම් පත් වලින් ලාභය	520		950 - 430
අවත් අවුරුදු පොල	<u>2,800</u>	14,820	2,300 + 500
අඩුකලා : වියදම්			
වැටුප් (සේ.අ.අ.සහ සේ.නා.අ. ඇතුළුව)	1,100		
නඩත්තු	1,850		
විදුලිය	1,700		1,800 - 180 + 80
ජලය	1,000		980 + 160 - 140
වරිපනම් සහ බදු	820		
වර්ෂය තුළදී දායක මුදල් කපාහැරීම	750		
ගොඩනැගිලි ක්ෂය	1,500		
වෛද්‍ය මධ්‍යස්ථානයේ ශුද්ධ අලාභය	<u>5,600</u>	<u>14,320</u>	
වියදමට වැඩි අතිරික්තය		<u>500</u>	

සෙවන සංගමයේ
2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 03)

	රු. 000	රු. 000	
ජංගම නොවන වත්කම් (ලියාපදිංචි අගය)			
ගොඩනැගිල්ල හා ලී බඩු	83,500		
වෛද්‍ය මධ්‍යස්ථානයේ උපකරණ	36,000		
රෝහල ගොඩනැගීම- නොනිමි වැඩ (WIP)	<u>13,000</u>	132,500	
ජංගම වත්කම්			
බෙහෙත් හා චිත්තන්ත භාගය	990		
සැපයුම්කරුවන්ගෙන් ලැබිය යුතු	500		
නිග දායක මුදල්	250		
මුදල් ශේෂය	<u>2,970</u>	<u>4,620</u>	
මුළු වත්කම්		137,210	
සම්පූර්ණ අරමුදල	111,900		
එකතුකළා : වියදමට වැඩි අතිරික්තය	500		
රෝහල් අරමුදල	<u>22,000</u>	134,400	
කලින් ලැබූ දායක මුදල්	1,700		
සැපයුම්කරුවන්ට ගෙවිය යුතු	500		
බෙහෙත් සහ චිත්තන්ත සඳහා ගෙවිය යුතු	<u>40</u>	2,240	
උපරිත වියදම්			
වැටුප් (සේ.අ.අ.සහ සේ.භා.අ. ඇතුළුව)	330		
විදුලිය	80		
ජලය	<u>160</u>	<u>570</u>	
		137,210	

සටහන 01

දායක මුදල් ගිණුම	
හිඟ දායක මුදල් ශේෂ 01/ගෙ	1,950
එකතුකළා:	
කලින් ලද දායක මුදල්	1,700
	3,650
අඩුකළා :	
කලින් ලද දායක මුදල්	3,250
වර්ෂය තුළ දායක මුදල් ලැබීම	10,900
වර්ෂය තුළදී කපා හැරීම්	750
හිඟ දායක මුදල්	250
	15,150
ආදායම් ප්‍රකාශනය	11,500

පිළිතුරු අංක 04

(අ) 2014 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා ශාඛාව පවත්වාගෙන යනු ලබන ප්‍රධාන කාර්යාලයේ ජංගම ගිණුම.

(ලකණු 04)

	රු.		රු.
ප්‍රධාන කාර්යාලයට ආපසු යැවූ බඩු	23,000	2013 අප්‍රේල් 01 ශේෂය 01/ගෙ	103,400
මුදල් පොත	505,000	ප්‍රධාන කාර්යාලයේ ලද හාණි	490,000
ශාඛා ණයගැතියන්ගෙන් ලද මුදල්	430,000	ශාඛාව වෙනුවෙන් ගෙවූ මුදල්	80,000
මුදල්	308,000	ශාඛා හිමියන්ට ගෙවූ මුදල්	205,000
		කළමනාකරණ ගාස්තු	120,000
		2014 මාර්තු 31 ශේෂය 01/ගෙ	267,600
	1,266,000		1,266,000

(ආ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශාඛාවේ මුදල් පොත

(ලකුණු 05)

	රු.		රු.
2013.04.01 ශේෂය ඉ/ගෙ	520,000	මිලට ගැනුම්	350,000
විකුණුම්	780,000	ණය හිමියෝ	650,000
ණයගැනියෝ	1,885,000	ප්‍රධාන කාර්යාලයේ ප/ ගි	505,000
		පරිපාලන වියදම්	380,000
		විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	290,000
		වෙනත් වියදම්	110,000
		ප්‍රධාන කාර්යාලයේ පංගම ගිණුම	308,000
		2014.03.31 ශේෂය ප/ගෙ	592,000
	3,185,000		3,185,000

(ඇ) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශාඛාවේ ආදායම් ප්‍රකාශනය

(ලකුණු 6)

	රු. 000		රු. 000
ආරම්භක ශේෂය	620	විකුණුම්	3,581
එකතු කලා : මිලට ගැනුම්	1,314		
ප්‍රධාන කාර්යාලයෙන් ලැබීම්	467		
	2,401		
අඩුකලා: නැතිවූ හාණි	8		
	2,393		
අඩුකලා: අවසාන තොගය	410		
විකුණුම් පිරිවැය	1,983		
දළ ලාභය	1,598		
	3,581		3,581
පරිපාලන වියදම්	380	දළ ලාභය	1,598
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	290	වට්ටම් ලැබුණ	30
කළමනාකරණ ගාස්තු	120		
වෙනත් වියදම්	190		
නැති වූ හාණි	8		
බොල් ණය	42		
ක්ෂය	60		
	1,090		
ශුද්ධ ලාභය	538		
	1,628		1,628

ප්‍රධාන කාර්යාලයෙන් ලැබුණ භාණ්ඩ			
ප්‍රධාන කාර්යාලයේ ප/ගි	490,000	ප්‍රධාන කාර්යාලයේ ප/ගි	23,000
විකුණුම් ගිණුම			
		මුදල්	780,000
		ණය හිමියෝ	2,801,000
දුන් වට්ටම්/ලද වට්ටම්			
		මුදල්	30,000
බොල් ණය			
ණයගැනියෝ	42,000		
වෙනත් වියදම්			
මුදල්	110,000		
ප්‍රධාන කාර්යාලයේ පංගම ගිණුම	80,000		
ගැණුම් ගිණුම			
ණයහිමියෝ	964,000		
මුදල්	350,000		
ණය හිමි ගිණුම			
මුදල්	650,000	මිලට ගැණුම්	964,000
ලැබුණ වට්ටම්	30,000		
ප්‍රධාන කාර්යාලයේ පංගම ගිණුම	205,000		
ණයගැනි ගිණුම			
විකුණුම්	2,801,000	මුදල්	1,885,000
		බොල්ණය	42,000
		ප්‍රධාන කාර්යාලයේ පංගම ගිණුම	430,000

නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් (ශ්‍රී ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එසේම” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “ආදර්ශ පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුත් ඒවා බොහෝදුරට suggested solution ලෙස දැක්වේ.

පිළිතුරු වලින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

01. විභාග ප්‍රශ්නයකට යෝජිත විසඳුමක් සඳහා සවිස්තරාත්මක නිදසුනක් (උදාහරණයක්) සැපයීම සහ,
02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පර්යේෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අගය වර්ධනය කිරීම.

මෙම යෝජිත විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) කිසිදු ප්‍රතිඥාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවිල්ලක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ හට හේතුවක් නොමැත. ඒ කෙසේ වෙතත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දි ඉල්ලීමක්, පෙන්සමක්, තර්ජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකියයුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෛතික ගාස්තු සහ වියදම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනමින්ම මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ ශ්‍රී ලංකාවේ නීතීන් යටතේ හිමි වෙතත් අයිතිවාසිකම් බලාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) නෛතික ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, ඊට අදාළ නෛතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

² 2013 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) මගිනි.

සියළුම හිමිකම් ඇවිරිණි.

මෙම ලේඛනයේ කිසිම සටහනක් ප්‍රතිඋත්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ ක්‍රමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ඡායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ශ්‍රී ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.